

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නල්ලූර් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය

කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වැඩ අවසන් කර නොතිබුණු ඉදිකිරීම් කාර්යයන් 20කට අදාළ එකතුව රු.97,340,301 ක් වූ ඇස්තමේන්තුගත පිරිවැය ණයභිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	ගැලපීමට කටයුතු කරනු ලබන බව.	ගිණුම්ගතකිරීම් නිවැරදිව සිදු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ වැඩ අවසන් වූ සංවර්ධන ව්‍යාපෘති 05ක වටිනාකම රු.22,031,323 ක් වත්කම් ලෙස හඳුනා ගෙන නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ ඉවත් කළ පිරිවැය රු.557,840ක් වූ පැරැණි කාර්යාල ගොඩනැගිල්ල සහ විකුණනු ලැබූ පිරිවැය රු.1,049,580ක් වූ අයිතමයන් 39ක වටිනාකම එම වත්කම්වලින් අඩුකර නොතිබුණි.	-එම-	-එම-

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය	සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා වරිපනම් බදු අයවිය යුතු දේපළ 20,813 කින් දේපළ 2,185ක් සඳහා K ආකෘති පත්‍ර බෙදා හැර නොතිබුණි.	දේපළ හිමිකරුවන් නොමැති වීමෙන් බෙදාහැරීමට නොහැකිවී ඇති බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 212,739,978 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 181,776,258 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	21,056,000	59,090,907	21,012,220	38,078,687	21,051,000	55,766,404	17,530,697	38,235,707
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම්	43,415,542	49,495,442	48,268,497	1,226,945	39,353,900	44,021,615	42,951,326	1,070,289
	10,980,500	11,600,325	11,600,325	-	5,549,500	8,433,371	8,433,371	-
	52,371,000	62,058,766	61,891,377	167,389	98,693,000	52,383,012	52,383,012	-
	-----	-----	-----	-----	-----	-----	-----	-----
එකතුව	<u>127,823,042</u>	<u>182,245,440</u>	<u>142,772,419</u>	<u>39,473,021</u>	<u>164,647,400</u>	<u>160,604,402</u>	<u>121,298,406</u>	<u>39,305,996</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂ අවසාන දින වන විට දේපළ හිමියන් 16,698කින් රු. 38,078,687 ක වරිපනම් බදු ශේෂයක් අයවිය යුතුව පැවැති අතර වර්ෂ 02කට අධික හිඟහිටි ශේෂය රු. 27,527,928 ක් ව පැවැතුණි. එසේම, වර්ෂ 01 සිට වර්ෂ 10ක් ඉක්මවූ කඩකාමර කුලී සහ බදුකුලී ශේෂය රු. 798,489 ක් හා වර්ෂ 07කට වඩා අධික වූ සභාවට ලැබිය යුතු මුද්දර ගාස්තු ශේෂය රු. 3,875,162 ක් වී තිබුණි.	හිඟහිටි ශේෂ අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමේ පවතින බව.	හිඟහිටි ආදායම් කඩිනමින් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ කඩකාමර 04ක් කුලියට ලබා නොදීමෙන් එකතුව රු. 3,114,604 ක ආදායම් අහිමි වී තිබුණි.	සභාව විසින් ලංසු කැඳවා තිබූ නමුත් කිසිදු අයෙකු ලබාගැනීමට ඉදිරිපත් නොවූ බව.	සභාවේ ආදායම් මූලාශ්‍ර පුර්ණ වශයෙන් භාවිතා කිරීමට පියවර ගත යුතුය.
(ඈ) වර්ෂ 05කට වරක් නැවත අළුත් කළයුතු කඩකාමර 05ක දිරිසකාලීන කුලී ගිවිසුම් එලෙස අළුත් නොකිරීමෙන් වර්ෂ 09 සිට වර්ෂ 15ක් දක්වා කාල පරාසයක් කල් ඉකුත් වී තිබුණි.	ගිවිසුම් අළුත් කිරීමට කටයුතු කරනු ලබන බව.	කුලී ගිවිසුම් නියමිත කාලපරාසයේ අළුත් කිරීමට පියවර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 311ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.	අනුකූලතා සහතික ලබාදීමට කටයුතු කරන බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගතයුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂ 02 සිට 07ක් දක්වා සභාවේ සංවර්ධන සංචිත අරමුදල් උපයෝගී කර ක්‍රියාත්මක කර තිබූ එකතුව රු.83,800,000 ක මාර්ග ප්‍රතිසංස්කරණ කාර්යයන් 11ක්, ඉදිකිරීම් හා වාහන මිලදීගැනීම් වැනි විෂයන් අතරමැද අත්හැර දමා තිබුණි.	යථා කාලයේදී කාර්යයන් සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බව.	කාර්යයන් නියමිත කාල වකවානු තුළ අවසන් කිරීමට සුදුසු පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ප්‍රතිලාභීන් 105කට ජීවනෝපාය සහනාධාර ලබාදීමට සභාවේ අරමුදලින් ප්‍රතිපාදන සලසා තිබූ රු.6,000,000ක් අදාළ අරමුණු සඳහා උපයෝජනය කිරීමට පියවර ගෙන නොතිබුණි.	ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය නොලැබීමෙන් සම්පූර්ණ අරමුදලට මාරුකරන ලද බව.	අදාළ කාල වකවානු තුළ අනුමැතිය ලබා ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශනවල ස්ථාවර වත්කම්වල ඇතුළත් රු.53,450,000ක ඉඩම් 17ක් සභාව සතු නොවී පැවැතුණු අතර එම ඉඩම් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පවරා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	සභාවට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී පරිගණක පාඨමාලා පුහුණුව ලබාදීම සඳහා රු. 4,900,500 කට මිලදී ගත් පරිගණක 20 ක් සහ ලී බඩු අදාළ	ඉදිරියේදී භාවිතා කිරීමට පියවර ගනු ලබන බව.	සියළුම වත්කම් පූර්ණ වශයෙන්

අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.

උපයෝජනය කිරීමට පියවර ගත යුතුය.

(ඇ) ළමා ක්‍රීඩා උද්‍යානයක් ඉදිකිරීමට 2015 වර්ෂයේදී රු. 5,354,000 කට කොකුවිල් හි කුන්දන් විල ප්‍රදේශයේ මිලදී ගත් ඉඩම සඳහා ප්‍රවේශය ලබා ගැනීමේ ගැටළු මතුවී තිබීම නිසා වර්ෂ 09 කට අධික කාලයක් එය භාවිතා කිරීමට නොහැකිවී තිබුණි.

-එම-

-එම-

(ඈ) 2023 වර්ෂයේදී මාළු ගබඩා කිරීමේ අරමුණින් රු. 626,000 කට මිලදී ගත් අධිශීතකරණ (Chest Freezer) 04ක් වර්ෂයකට අධික කාලයක් අදාල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.

ඉදිරියේදී භාවිතා කිරීමට පියවර ගනු ලබන බව.

සියළුම වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 04ක සියයට 09ක සිට සියයට 51ක් දක්වාත්, වැය විෂයන් 07ක සියයට 15 සිට සියයට 57ක් දක්වාත්, එක් මූලධන වැය විෂයක සියයට 07ක විචලනයක්ද පැවැතීමෙන් අයවැය, ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.

ඉදිරියේදී අයවැය පාලනය අනුගමනය කිරීමට පියවර ගනු ලබන බව.

අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කර ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා තෝරාගත් කාරෙයික්කාල් ප්‍රදේශයේ මදුරුවන් බෝවීම මධ්‍යයට මැසි තෙල් ඉසීම හා දුර්ගන්ධය නැති කිරීමට සුදුසු ක්‍රියාමාර්ග පසුගිය වර්ෂ 03ක සිට සභාව විසින් නොගැනීමෙන් පොදු ජනතාව මෙම ප්‍රදේශයට විරුද්ධව විශාල විරෝධතාවන් පවත්වා තිබුණි.

සන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය වෙතස් කිරීමට පියවර ගනිමින් පවතින බව.

පරිසරයට හිතකාමී වන අයුරින් කසල බැහැර කිරීම සඳහා විධිමත් කසල කළමනාකරණ පද්ධතියක් පිළියෙල කළ යුතුය.